




---

**කාන්තාවන් සවිබලගැන්වීමෙහිලා ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි දායකත්වය  
පිළිබඳ සමාජවිද්‍යාත්මක විමුණුමක්**

**Balasooriya V.P.S.S.<sup>1</sup>,**

<sup>1</sup> Department of Sociology, University of Sri Jayewardenepura,

**Piumali K.D.<sup>2</sup>,**

<sup>1</sup> Sri Lanka National Cooperative Council, Colombo,

---

**සංකීර්ණය**

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සමාජය තුළ නිර්මාණය වී ඇති තත්ත්වය සමග ඔවුන්ට සමාජය තුළින් එල්ල වන බලපැමිකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා කාන්තාවන් සවිබලගැන්වීම ඇයගේ ජ්වන තත්ත්වය උසස් කිරීමට මෙන්ම ඇයට සමාජයේ නිසි තැන ලබා ගැනීම උදෙසා උපයෝගී වනු ඇත. මේ හේතුවෙන් වර්තමානයේ කාන්තාවන් සවිබලගැන්වීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන වැඩසටහන් කෙතරම් දුරට එලදායී වන්නේ ද යන්න මෙහි පර්යේෂණ ගැටුව වන අතර කාන්තාව සවිබලගැන්වීමෙහිලා ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි උපයෝගිතාවය හඳුනා ගැනීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ විය. කාන්තාවන් සවිබලගැන්වීමෙහිලා ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි ස්වභාවය හඳුනා ගැනීම, කාන්තාව හඳුනා ගනිමින් ඇයගේ සමාජ භූමිකාව හඳුනා ගැනීම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් කාන්තාවන්ගේ සමාජ තත්ත්වයේ වර්ධනයට කරනු ලැබූ බලපැම අධ්‍යයනය කිරීම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් කාන්තාවන්ගේ කුවුම්බ ආර්ථිකය කෙරෙහි සිදු කරනු ලබන බලපැම අධ්‍යයනය කිරීම හා ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි ඇති සාර්ථක අසාර්ථක බව හඳුනා ගැනීම මෙහි සෙසු අරමුණු විය. පර්යේෂණයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රත්‍යක්ෂම්‍යවලටි කුමවේදය භාවිතා කරනු ලැබූ අතර ඒ සඳහා ගුණාත්මක දත්ත යොදා ගන්නා ලදී. ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණ ආගුරෙයන් ලබා ගත්

ද්විතීයික තොරතුරු සහ සම්මුඛ සාකච්ඡා විධිතුමය ඔස්සේ රස් කර ගනු ලැබූ දත්ත විශ්ලේෂණයක් ද මෙහි ඇතුළත් වේ. මෙම වැඩසටහන් සඳහා සහභාගී වන කාන්තාවන් අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 35 ක් 50 අතර මැදිවියේ පසුවන්නන් වූ අතර කාන්තා හිංසනය පිළිබඳ දැනුවත්හාවය හා ඒ සම්බන්ධව ඇති නීති රිති පිළිබඳ දැනුවත්හාවය ප්‍රමාණවත් නොවීම, ආර්ථිකමය වශයෙන් මුදල් ඉපැයිම සිදු කළද පවුල තුළ කාන්තාවන්ට හිමි වී ඇති තත්ත්වය මධ්‍යස්ථාවීම, ප්‍රජා සංවර්ධන වැඩසටහන් යාවත්කාලීන නොවීම, රජයෙන් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම, ඇතැම් සම්තින් සත්‍යව නොපැවතීම, යනාදී ගැටලු මෙන්ම කාන්තාවන් ආර්ථික වශයෙන් ගක්තිමත් වී තිබුණ ද සමාර්ශය වශයෙන් ඔවුන් සවිබලගැන් වී ඇති ප්‍රමාණය අවම මට්ටමක පවතින බව පර්යේෂණය කුළින් හඳුනා ගැනීමට ලැබුණි. මෙහිදී කාන්තාවන් ආර්ථික වශයෙන් පමණක් නොව සමාර්ශය වශයෙන් සවිබලගැන්වීම සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම, දේශපාලන දැනුවත්හාවයන් ඒ හරහා ලබා දීම, කාන්තා හිංසනය හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම, රජය මගින් මෙම වැඩසටහන් සඳහා ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීම හා කාලයට ගැලපෙන ආකාරයෙන් වැඩසටහන් යාවත්කාලීන කිරීම වැනි උපායමාර්ගික ක්‍රමයන් අනුගමනය කිරීම කාන්තාවන් සවිබලගැන්වීමෙහි ලා මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි උපයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

**මූල්‍ය පද :** කාන්තාව, සවිබලගැන්වීම, කාන්තා සම්ති, ප්‍රජා සංවර්ධන වැඩසටහන්

## හැඳින්වීම

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ සන්දර්භය තුළ බලගැන්වීම යනු ඉතා ජනලිය යෙදුමකි. සමාජයේ ප්‍රධාන මෙවලම කාන්තාව වන අතර ඔවුන්ගේ දියුණුව ලෝකයේ සංවර්ධනය සඳහා ඉතා වැදගත් වේ. එම නිසාවෙන් සංවර්ධනය වෙමින් පවතින රට්ටල කාන්තාවන් සවිබලගැන්වීම ඉතා වැදගත් කොට සලකයි. කාන්තාවන් සවිබලගැන්වීම යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවන්ට නොනැසී පැවතීම සහ ඔවුන්ට ගෞරවය, ආත්ම අහිමානය සහ ආත්ම විශ්වාසයකින් යුත් ජීවිතයක් ගත කිරීමට ඉඩ ලබා දීමයි (Noreen,2011).

Sushma Sahay පෙන්වා දෙන ආකාරයට සවිබලගැනීවේම යනු කියාකාරී බහුමාන ක්‍රියාවලියකි. එනම් ජීවිතයේ සැම අංශයකින්ම කාන්තාවන්ට මුද්‍රණ අනතුශතාවය සහ බලය අවබෝධ කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය සපයයි. එයින් විමධ්‍යගතකරණය අදහස් කරයි. එනම් පිළිත සහ බල රහිත ජනතාව තුළ බලය, අධිකාරිය, රජයේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබඳ තීරණ ගැනීම සහ කියාත්මක කිරීම සඳහා සහභාගී වේම, සංවිධාන මෙන් ම සමාජය කාරණා සම්බන්ධයෙන් කාන්තාවන් සවිබලගැනීවේම අත්‍යවශ්‍ය කාරණයක් මෙන්ම රටක සර්වකාලීන සංවර්ධනය සඳහා ද අත්‍යවශ්‍ය සාධකයක් වේ.


එම් අනුව සංවර්ධනය කරා යන ගමන් මග තුළ අතාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඇති තිරසාර සංවර්ධන අනිමතාරථ නැතහොත් ගෝලිය අනිමතාරථ සම්බන්ධයේ ඇති ප්‍රධාන ඉලක්කයක් වශයෙන් කාන්තාව සවිබලගැනීවේම පෙන්වා දිය හැකිය. එහිදී ස්ථීර පුරුෂ සමානාත්මකාවය ඇති කරමින් කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන හා පොදු ජීවිතයේ සියලු මට්ටම වලදී පුරුණ හා එලදායී සහභාගීත්වය හා නායකත්වය සඳහා අවස්ථා තහවුරු කිරීම වැදගත් කොට පෙන්වා දී ඇත(විසුම්පෙරුම, 2015).

ප්‍රජා මතේ විද්‍යායූයෙකු වූ Julian Rapport විසින් පෙන්වා දෙන පරිදි සවිබලගැනීවේම මගින් අදහස් කරන්නේ "මිනිසුන්ට සිය ජීවිත පාලනය කර ගැනීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමය(විකානගම,2017). එයින් ගම්‍යමාන වන ආකාරයට පුද්ගලයෙකුට සිය ජීවිතය මතා පාලනයකින් ගෙන යා හැකිවන්නේ තම මූලික අවශ්‍යතාවයන් ලගා කර ගැනීමත් සමග ය. කාන්තාව සවිබලගැනීවේමේ ප්‍රධාන සංරචක 5ක් පිළිබඳව එක්සත් ජාතින්ගේ නිර්වචනය තුළ අඩංගු කර ඇත. එනම්,

- කාන්තාවන්ගේ ආත්ම වටිනාකම පිළිබඳ හැඟීම
- තෙරීම් කිරීමට හා තීරණය කිරීමට
- අවස්ථාවන් සහ සම්පත් වෙත ප්‍රවේශය වීමේ අයිතිය
- නිවස තුළත් ඉන් පිටටත් තම ජීවිතය පාලනය කිරීමට බලය තිබීමේ අයිතිය වශයෙන් එම සංරචක පෙන්වා දිය හැකිය.

සවිබල ගැනීවේම පිළිබඳ අදහස් දක්වන Keshab Chandra Mandal පෙන්වා දුන්නේ කාන්තා සවිබල ගැනීවේම කාණ්ඩ පහකින් අරථ දැක්වීය හැකි බවයි. එය පහත රැජු සටහන මගින් පෙන්වා දිය හැකිය.

## රුප සටහන් අංක 1.1 කාන්තා සවිබලගැනීමේ කාණ්ඩයන්



(මුළුගුය: පර්යේෂිකාව විසින් සම්පූර්ණයි).

තිරසාර හෙටක් සඳහා සවිබල කාන්තාවන් නිර්මාණය කිරීමේ දී ප්‍රජා සංවර්ධනය යන්න ඒ සඳහා වූ තවත් එක් අවස්ථාවකි. සංවර්ධනය යන පූඩ්ල් සංකල්පය තුළ සංවර්ධනය යන්න ආර්ථික විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, සංස්කෘතික, දේශපාලනීක හා අධ්‍යාපනීක අයි දාශ්ටීකෝණයන්ගෙන් හැඳුරුය හැකි ක්‍රියාවලියක් වශයෙන් පෙන්වා දිය හැකිය. සංවර්ධනය යන්නට වර්ධනය, ප්‍රගතිය, දියුණුව සමඟ යම් සම්පත්වයක් දක්වයි. සාම්ප්‍රදායික සංවර්ධනය යන්න රටක සුහසාධනය හා ජනතාවගේ ජීවන තත්ත්ව සහ අවස්ථාවන්ගේ වැඩි වේමක් මෙන් ම වාණිජකරණය, කාර්මිකරණය, නවීකරණය හෝ ගෝලීයකරණය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි. මෙකි සංවර්ධනය විවිධ අංශ ඔස්සේ අධ්‍යයනය කළ හැකි අතර ප්‍රජා සංවර්ධනය යන්න එහි තවත් අංශයක් වේ(විතාරන, 2015).

ප්‍රජා සංවර්ධනය යනු ජනතාව තමාගේම උත්සාහයේ රජයේ අධිකාරීන් සමග එකාබද්ධව තම ආර්ථික, සමාජ හා සංස්කෘතික තත්ත්වයන් වර්ධනය කිරීමෙන් ජාතික සංවර්ධනය සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන්නා ක්‍රියාවලියකි. ප්‍රජා සංවර්ධනය මූලික වශයෙන් පදනම් වී ඇත්තේ මානව හිමිකම්, සමාජ සාධරණත්වය, සමානාත්මකතාවය සහ විවිධත්වයට ගරු කිරීම යන සාරධර්ම මතය. එහි හාවතයට පාදක වන මූලධර්ම නම්,

- ස්වයං නිරණය - මිනිසුන්ට සහ ප්‍රජාවන්ට තමන්ගේ තේරීම් සහ තීරණ ගැනීමට අයිතියක් ඇත.
- සවිබලගැනීවීම - මිනිසුන්ට තමන්ගේ වත්කම් හා බලපෑම් පාලනය කිරීමට සහ හාවිතා කිරීමට හැකියාවක් තිබිය යුතුය.
- සාමූහික ක්‍රියාකාරීත්වය - කණ්ඩායම් හෝ සංවිධාන එකට එකතු වීම ජනතාව ගක්තිමත් කරයි.
- එකට වැඩ කිරීම සහ ඉගෙනීම - හොඳ ප්‍රජා ක්‍රියාකාරකම් සඳහා සහයෝගීතාව සහ අත්දැකීම් බෙදාගැනීම අත්‍යවශ්‍ය වේ.

තවත් ආකාරයකින් ප්‍රජා සංවර්ධනය යන්න “ජනතාවගේ සහභාගීත්වයෙන් ජනතාවගේ ආරම්භක ගක්තිය උපයෝගී කරගෙන ජනතාවට යහපත් ජ්වන තත්වයක් උදාකිරීමට අරමුණු කරගත් ව්‍යාපාරයක්” වශයෙන් හැඳින්වීය හැකිය. ජනතාවගේ ආරම්භක ගක්තිය ජනතාව අතරින් නිසැකින්ම ඉස්මතු නොවන්නේ නම් ජනතාව අතර උනන්දුව, ප්‍රබෝධය හා ක්‍රියාකාරීත්වය ඇති කර, එමගින් සංවර්ධනයට යොමු කළ යුතුය.

මේ අනුව පැහැදිලි වන ආකාරයට ප්‍රජා සංවර්ධනය මගින් අවධානය යොමු කරන්නේ ප්‍රජාව සමාජමය, ආර්ථිකමය, දේශපාලනමය, අධ්‍යාපනමය, නීතිමය තත්වයන්ගෙන් ඉහළ මට්ටමකට පැමිණවීමයි. ඒ අනුව ජනයාගේ ජ්වන මට්ටම උසස් තත්වයෙන් ගත කිරීමට අවශ්‍ය ආර්ථික සමාජ තත්වයන් ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති වැඩිසටහන්හි මූලික අරමුණ වනුයේ කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය තත්වය ඉහළ නංවාලීමය. මේ සඳහා ආර්ථික කටයුතු මෙන්ම සමාජීය හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය වැඩි කරලීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී කාන්තාවන් සම්බන්ධව තොරතුරු එක්සස් කිරීම, බෙදා හැරීම, කාන්තා සුබසිද්ධිය සඳහා කටයුතු කරන ආයතන අතර සම්බන්ධිකරණය ඇතිකිරීම හා කාන්තා දැනුවත්හාවය වර්ධනය කිරීම, කාන්තාවන්ට ආදායම් මාරුග සකසා දීම, කාන්තා සංවර්ධන ව්‍යාපාර ආදිය සඳහා විදේශ ආධාර ද, දේශීය මූල්‍ය ආයතන ද, ගිල්ප ක්‍රමද සම්බන්ධ කරගනු ලැබේ(දසනායක, 1991). මෙහිදී සමාජමය වශයෙන් කාන්තාවන් තුළ ස්ථාවරත්වයක් ඇති කරමින් ඇයගේ අයිතිවාසිකම් හඳුනා ගනිමින් ඇයට එරෙහිවන ප්‍රවණ්ඩ ක්‍රියා වලක්වා ගත හැකිවන අයුරින් මෙන්ම නීතිමය අධ්‍යාපනික වශයෙන් ගක්තිමත් වීමට කාන්තාවන්ට ඉඩහසර ලබා දීම මෙම වැඩිසටහන්හි පරමාර්ථය වේ. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් ආර්ථික හා සමාජීය

වශයෙන් නග සිටුවීමට මෙන් ම ඇය සමාජය තුළ සුරක්ෂිත කිරීමේහි පරමාර්ථයෙන් විවිධ රෝගන් යටතේ විවිධ සංවර්ධන වැඩිසටහන් දීප ව්‍යාප්තව ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වනු දැකිය හැකිය.

## පරේයේෂණ ක්‍රමවේදය

මෙම පරේයේෂණය ගුණාත්මක පරේයේෂණයක් බැවින් ඒ සඳහා දත්ත රස් කිරීම අරමුණු සහගත නියයැයට අනුව සිදු කරන ලදී. මෙහි දී කාන්තාවන් සවිබලගැන්වීමෙහිලා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතින්හි දායකත්වය සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති පරේයේෂණ ආගුරෙන් ලබා ගත් තොරතුරු විශ්ලේෂණයක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිල්විය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තිරීමලේ සහ දෙමටමල්ගොඩ යන ග්‍රාම නිලධාරී වසමින් තෝරාගත් ප්‍රජා සහභාගිත්ව සංවර්ධන ව්‍යාපෘතින් දෙකක නිලධාරීන් තිදෙනෙකු බැහින් නිලධාරීන් හයදෙනෙකු සමග සිදු කරනු ලැබූ සම්මුඛ සාකච්ඡා මගින් රස් කර ගනු ලැබූ දත්ත විශ්ලේෂණයක් ද මෙම පරේයේෂණයෙහි ඇතුළත් වේ.

## පුර්ව අධ්‍යයන විශ්ලේෂණ

කාන්තාවන් සවිබලගැන්වීමෙහිලා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතින්හි දායකත්වය පිළිබඳව වන මෙම පරේයේෂණය තුළදී න්‍යායාත්මක හා ආනුහවික සාහිත්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් ද පරිසිලනය කිරීමක් සිදු කරන ලදී.

2013 වර්ෂයේ රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ ක්‍රිකාවාරය උපාලි පන්තිලගේ විසින් Participation of Villagers in Governing Rural Development යනුවෙන් පරේයේෂණයක් සිදු කර ඇති අතර මෙහි අරමුණ වූයේ ග්‍රාමීය සංවර්ධනය සිදු කිරීමේදී තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට ගම්වැසියන් සහභාගී වන අයුරු අධ්‍යයනය කිරීම හා එහි දුර්වලතාවයන් පෙන්වා දෙමින් ඒ සඳහා විසඳුම් යෝජනා කිරීමයි. මෙම පරේයේෂණය තුළ ග්‍රාමීය සංවර්ධනය, ප්‍රජා සහභාගිත්වය, සංවර්ධන කුමෝපායන්, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කර තිබේ. එය ග්‍රාම සංවර්ධන ක්‍රියාවලිය තුළ මැනවීන් සිදු වන්නේද යන්න මෙම අධ්‍යයනය මගින් අනාවරණය කරයි (Pannilage, 2013).

2012 වසරේ Louisiana විශ්වවිද්‍යාලයේ Emmanuel Jangan Johnson jsiska Community Participation in India – A major innovative tool of success in

community level programmes යනුවෙන් ලිපියක් ඉදිරිපත් කර ඇති අතර මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉත්දායාවේ බිම් මට්ටමේ වැඩසටහන් සඳහා ප්‍රජා සහභාගිත්වය දායක වන ආකාරය පිළිබඳ විශ්ලේෂණය කිරීම වේ. රකියා පරිසර අභියෝග, ග්‍රාමීය පසුබිම් වල සමාජ සේවාවන්ට ඇති අභියෝග, ප්‍රජා සහභාගිත්වයේ අභියෝග, ප්‍රජා සවිබලගැනීමේ අභියෝග හා එම අභියෝග සඳහා මූදුන්පමුණුවා ගැනීම සඳහා තීරණ ගැනීමේ දී සහ සේවා සැපයීමේ දී මහජන සහභාගිත්වය ඉහළ නාවා ගැනීම, සේවා කාර්ය සාධනය වැඩිදුෂුණු කිරීම පිළිබඳව ආමන්තුණය කරයි. මෙම අභියෝග සඳහා මූහුණ දීමට ප්‍රජා සංවර්ධන කාර්යයේ විහව දායකත්වය ගැවෙෂණය කරයි(Johnson, 2012).

Amzat විසින් Women's empowerment and its effect on community development in Oman නම් මෙම අධ්‍යයනයෙන් ඡිමාන් සමාජයේ කාන්තා සවිබලගැනීම් රුපයේ විශ්වවිද්‍යාල තුනක කාන්තා විශ්වවිද්‍යාල ශිෂ්‍යාච්‍යාවන්ගේ දෘශ්‍ය කොෂයෙන් අධ්‍යාපන අවස්ථා, සේවා නියුක්තියේ සමානාත්මකාවය සහ ප්‍රජාව තුළ ඔවුන්ගේ සමාජ තත්ත්වය පිළිබඳව විමර්ශණය කරයි. විශ්වවිද්‍යාල කාන්තාවන්ගේ හැරිම් සහ ඡිමානයේ කාන්තාවන්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා සලකා බැලිය යුතු සාධක මත පදනම්ව කාන්තාවන් සවිබලගැනීම් නැති ආකාර පිළිබඳ අධ්‍යයනයක් මෙම අධ්‍යයනයෙන් යෝජනා කරයි. අදාළ සාධක සහ කාන්තාවන්ගේ සංවර්ධනයට ඒවා බලපාන ආකාරය තීරණය කිරීම සඳහා ස්ථීර සාධක විශ්ලේෂණය සහ මාර්ග විශ්ලේෂණය හාවිතා කරමින් සමාජ හා ප්‍රජා හාවිතයන් සඳහා දැරුකායන් මෙම ආකෘතිය සපයයි. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් ප්‍රජා සංවර්ධනය කෙරෙහි ඡිමානයේ කාන්තාවන් සවිබලගැනීම් කෙරෙහි සාපුළු බලපෑමක් පෙන්තුම් කරන ලදී. මෙම අධ්‍යයනය මගින් යෝජනා කරන්නේ සැම අංශයක් කෙරෙහිම කාන්තාවන් බඳවා ගැනීම, කාන්තාවන්ට වැඩි රකියා අවස්ථා තීරණාණය කිරීම, කාන්තා නායකත්වය දීරිමත් කිරීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳ අතිරේක අධ්‍යාපනය ලබා දීම යන කාරණයන් අනාවරණය කරයි(Amzat, 2017).

Basaleem (2016) විසින් සිදු කරන ලද Community development through Women Empowerment and Utilization of Literacy and Vocational skills services of an Educational Project යන ලිපිය මගින් කාන්තා සවිබලගැනීම් සඳහා අවම වශයෙන් මානයන් තුනක් ඇතුළත් වන බව පෙන්වා දෙයි. එනම්

අධ්‍යාපනික, ආර්ථික හා නෙතික යන මානයන්ය. මෙම මානයන් ප්‍රජා සංවර්ධනය සමග දැඩි ලෙස සම්බන්ධ වේ. ගැහැණු ලමයින්ගේ අධ්‍යාපනය කාන්තා සමාජ හා සෞඛ්‍ය තත්ත්වය සහ ඉලක්ක ගත සේවාවන් හා විනා කිරීම පිළිබඳ ප්‍රජා අවබෝධය ග්‍රාමීය සමාජයන්හි කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට උදාහරණයක් ලෙස ගුණාත්මකව විස්තර කිරීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. මෙම අධ්‍යයනයට අදාළ දත්ත ලබා ගැනීම උදෙසා විවිධ ප්‍රජා අංශවල කාන්තාවන් සහ පිරිමින් 15 ක් සමග ගැහුරු සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී(Basaleem,2016).

Bashir විසින් සිදු කරන ලද Women Empowerment through community Development programs in Baluchistan නම් මෙම පර්යේෂණ අධ්‍යයනය බලුකිස්තානයේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් මගින් කාන්තා සවිබලගැන්වීම විමර්ශනය කරයි. දිස්ත්‍රික්කයේ පිරකාත්ගා කාන්තා සම්පත් මධ්‍යස්ථානය විසින් දියත් කරන ලද “මූස්ලිම සන්දර්භය තුළ කාන්තා සවිබලගැන්වීම, ස්ත්‍රී පුරුෂාවය, දරිද්‍රතාවය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය” යන ප්‍රජා සංවර්ධන වැඩසටහනක බලපෑම අනාවරණය කර ගැනීම සඳහා රාජ්‍ය තොවන සංවිධානවල කාන්තා ප්‍රතිලාභීන් සමග සම්මුඛ සාකච්ඡා හා ක්ෂේත්‍ර අධ්‍යයන ඇතුළත් වේ(Bashir, 2017).

ඉහත සඳහන් පර්යේෂණ මගින් ද පැහැදිලි වනුයේ විවිධ රටවල්වල කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි. එමගින් කාන්තාවන් විවිධ අංශයන්ගෙන් සවිබලගැන්වීමක් වන බව පෙන්වා දිය හැකිය. කාන්තාව ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සඳහා බහුවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇති බව මෙහි දී පෙන්වා දිය හැකිය.


## සාකච්ඡා (Discussion)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලවිවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තත්ත්වීමලේ සහ දෙමුවමල්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම්හි තොරාගත් ප්‍රජා සහභාගිත්ව සංවර්ධන ව්‍යාපෘතින් දෙකෙහි නිලධාරීන් තිබෙනෙකු බැගින් නිලධාරීන් හයදෙනෙකු සමග සිදු කරනු ලැබූ සම්මුඛ සාකච්ඡා මගින් තහවුරු කර ගත් තොරතුරු මත මෙම විශ්ලේෂණය කර ඇත.

ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා කාන්තා සහභාගිත්වය පිළිබඳව විමසා බැලීමේදී කාන්තාවන් ඒ සඳහා වැඩි සහභාගිත්වයක් පෙන්වන අතර එය කාන්තාවන් සවිබලගැන්වීමෙහිලා සාර්ථක ප්‍රවණතාවයක් ලෙස පෙන්වා දිය

හැකි බව නිලධාරීන්ගේ අදහස විය. එමෙන්ම මෙම වැඩසටහන් සඳහා සහභාගි නොවන්නන් ඉතා අවම ප්‍රමාණයක් බවත් මොවුන්ගේ අදහස විය. එය පහත ප්‍රස්ථාරයෙහි දැක්වෙන් පරිදි පෙන්වා දිය හැකිය.

ප්‍රස්ථාර අංක 01- ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා කාන්තාවන්ගේ දායකත්වය



(මුළුගුය:- ක්ෂේත්‍ර අධ්‍යයනය, 2022)

ප්‍රජා සංවිධාන මගින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා බැලීමේ දී විශේෂයෙන් කාන්තා සම්මි මගින් ගිල්පිය පූහුණු වැඩසටහන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන බව පැහැදිලි විය. ගය මුදල් ලබා දීමේ වැඩසටහන්, ආර්ථික සංවර්ධන වැඩසටහන්, සෞඛ්‍ය හා පෝෂණය නගා සිටුවීමේ වැඩසටහන් , ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ඉතිරි කිරීම පිළිබඳ වැඩසටහන, වගාවන් පිළිබඳ වැඩසටහන් හා ව්‍යවසායකත්ව වැඩසටහන් ද ක්‍රියාත්මක වන බව අනාවරණය විය. කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබලගැනීමේහිලා ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා වැඩි වශයෙන් සහභාගි වන බවත් සමාජීය වශයෙන් දැනුවත් වීමේ වැඩසටහන් සඳහා අඩු වශයෙන් කාන්තාවන් සහභාගි වීමක් පෙන්නුම් කරන බවත් පැවසීය. නමුත් දේශපාලන සහභාගිත්ව ප්‍රවර්ධන වැඩසටහන් ඉතා අඩු ප්‍රමාණයකින් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා කාන්තාවන්ගේ අඩු සහභාගිත්වයක් පෙන්නුම් කරන බවත් අධ්‍යයනය මගින් සනාථ විය.

කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැනීමේ අපේක්ෂාව පෙරදැරී කර ගනිමින් මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන අතර මෙම වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් අනතුරුව කාන්තාවන්ගේ ආර්ථිකයෙහි යම් වෙනසක් සිදු වී ඇත්තාම් ඒ කෙසේ ද යන්න පිළිබඳවත් නිළධාරීන්ගේ විමසිය. ඒ පිළිබඳව ඉදිරිපත් වූ අදහස් පහත වගු සටහන ආශ්‍රිතව පෙන්වා දිය හැකිය.

වගු අංක 02: ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක පිළිබඳ ප්‍රතිලාභ

ලේඛු ප්‍රතිලාභ පිළිබඳ විස්තර	ප්‍රතිශතය (%)
ස්වයං රකියාවක් පිළිබඳ අවබෝධය ලැබීම	32.5
ණය පහසුකම් ලබා ගැනීමට හැකි වීම	24.4
රකියා අවස්ථාවන් හිමි වීම	8.8
වෙළඳපොල අවස්ථාවන් හිමිවීම	17.5
ස්වයං රකියා සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හැකි වීම	12.5
නිළධාරීන්ගේ සහය ලබා ගැනීමට හැකි වීම	4.4
එකතුව	100

(මූලාශ්‍රය:- ක්ෂේත්‍ර අධ්‍යාපනය, 2022)

කාන්තාවන්ගේ ආර්ථිකය ගක්තිමත් වූ ආකාර පිළිබඳව කරුණු සොයා බැලීමේ දී පහත කරුණු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. ඒ අනුව කාන්තාවන්ට මෙම වැඩසටහන් ඇසුරින් ස්වයං රකියා පිළිබඳව දැන ගැනීමට හැකි වීමත් සමග ඔවුන් ස්වයං රකියාවන් සඳහා යොමු වීම ක්‍රියාත්මක අර්ථිත්වය ගක්තිමත් වී ඇති බව 60% ක් වැනි පිරිසක් පෙන්වා දී ඇතේ. ඣය පහසුකම් ලබාදීම හරහා කාන්තාවන්ගේ ආර්ථිකය ගක්තිමත් වී ඇති බව 24%ක රකියා අවස්ථාවන් හිමිවීම තුළ කාන්තාවන් 9%ක වෙළඳපොල අවස්ථාවන් හිමි වීම තුළ 18%ක ස්වයං රකියා සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම තුළ 13% ක වෙනත් නිළධාරීන්ගේ සහය ලබා ගනිමින් තම ආර්ථිකය ගක්තිමත් කර ගත් කාන්තාවන් 4% ක් වශයෙන් මෙහිදී හඳුනා ගත හැකි විය. ඒ අනුව කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් කිසියම් වූ

වර්ධනයක් අත්පත් කර ගැනීමට මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන් යමිනාක් දුරකට දායක වී ඇති බව මෙයින් පැහැදිලි වේ. එහිදී පැහැදිලි වන ආකාරයට අතිතයට සාමේක්ෂව රටක ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වයෙහි ඇති වැදගත්කම සහ ඒ සඳහා වන උනන්දුව පැසසිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇත.

කාන්තාවන් සවිබලගැනීම් සඳහා ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි සංවර්ධන විය යුතු අංගයන් පිළිබඳව නිළධාරීන්ගෙන්ම අදහස් විමසීමක් සිදු කළ අතර ඒ සඳහා ඔවුන් ලබා දුන් පිළිතුරු පහත පරිදි පෙන්වා දිය හැකිය.

වගු අංක 03 ප්‍රජා සංවර්ධන වැඩසටහන්හි සංවර්ධන විය යුතු අංගයන් පිළිබඳ විස්තර

සංවර්ධනය විය යුතු අංගයන්	ප්‍රතිශතය(%)
කාන්තාවන්ට අවශ්‍ය ස්වයං රැකියා උපකරණ ලබා දීම	14
නව වැඩසටහන් හඳුන්වා දීම	20
රුජයෙන් ලැබෙන ප්‍රතිඵාදන වැඩි කිරීම	14.
නිළධාරීන්ගේ මැදිහත්මීම වැඩිවිය යුතු බව	15
දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩි කිරීම	18
තාක්ෂණය පිළිබඳ නව දැනුම ලබා දීම	12.
කාන්තා සම්ති සත්‍යීයව පවත්වාගෙන යාම	7.
<b>එකතුව</b>	<b>100</b>

(මූලාශ්‍රය:- ක්මේනු අධ්‍යයනය, 2022)

මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන් තුළ සංවර්ධනය විය යුතු අංගයන් පිළිබඳව විවිධ අදහස් නිළධාරීන්ගෙන් ලබාතියි. ඒ අතරින් වැඩි පිරිසකගේ අදහස වී තිබුණේ නව වැඩසටහන් හඳුන්වා දිය යුතු බවත් දැනුවත් කිරීමේ වැඩසටහන් තව දුරටත් ක්‍රියාත්මක විය යුතු බවත් ය. මෙහි සංවර්ධනය විය යුතු තවත් අංගයක් ලෙස පෙන්වා ඇ ඇත්තේ කාන්තාවන්ට තාක්ෂණය පිළිබඳව නව දැනුම ලබා දිය යුතු බවයි.

දියුණු වෙමින් පවතින සමාජ තුමයන් සමගින් කාන්තාව තාක්ෂණීක වශයෙන් ද සවිබලගැන්වීමේ අවධානාව වර්ධනය වෙමින් පවතින බව මෙහිදී අනාවරණය කර ගත හැකි විය. එසේම ප්‍රජා සංවිධාන මගින් ක්‍රියාත්මක වන කාන්තා සම්ති සංඝිතව පවත්වාගෙන යා යුතු බවත් නිළධාරීන්ගේ අදහස විය. මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රජා සංවිධාන මගින් බහුවිධ ප්‍රතිලාභ ප්‍රජාව විසින් බලාපොරාත්තු වන බවත් ඒවා කෙරෙහි රුපයේ අවධානය යොමු වීම වැදගත් වන බවත්ය.

### සෞයා ගැනීම්

- කාන්තාවන් සවිබලගැන්වීමෙහි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතීන්හි දායකත්වය පිළිබඳ සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී විවිධ වූ සාධක කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව ලැබුණි. එහි දී තහවුරු කර ගත් කරුණු පහත පරිදි දැක්විය හැකිය.
- ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා දායක වන කාන්තාවන් අතරින් වැඩි පිරිසක් මැදි වියේ පසුවන කාන්තාවන් බව මෙම අධ්‍යයනය තුළින් නිගමනය විය.
- කාන්තාවන්ගෙන් වැඩි පිරිසකගේ පවුලේ මාසික ආදායම් මට්ටම අවම ආදායම් මට්ටමක් වූ නිසාවෙන් කාන්තාවන් ආර්ථිකමය වශයෙන් ගක්තිමත් වීමට මෙම ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වන බව නිළධාරීන්ගේ අදහස විය.
- ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වන අරමුණු සලකා බැලීමේදී බොහෝමයක් කාන්තාවන් ස්වයං රැකියා සඳහා වූ දිල්පීය පුහුණුවීම ලබා ගැනීමටත්, ආර්ථිකමය වර්ධනයන් හා ණය ලබා ගැනීමේ අරමුණින් සහභාගී වී ඇති බවත් පැහැදිලිව හඳුනා ගත හැකි විය. එයින් නිගමනය කළ හැකි වන්නේ කාන්තාවන් වැඩි පිරිසක් ආර්ථිකමය වශයෙන් සවිබලගැන්වීම අරමුණු කර ගනීමින් මේ වැඩසටහන් සඳහා සහභාගී වී ඇති බවය.
- කාන්තාවන් සවිබලගැන්වීමෙහි ලා කාන්තා සම්ති හරහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් අතරින් බොහෝමයක් වැඩසටහන් ආර්ථිකය අරමුණු කර ගෙන සංවිධානය කර ඇති බව නිගමනය වූ අතර කාන්තාවන්ගේ සමාජීය වශයෙන් සවිබලගැන්වීම සඳහා සංවිධානය කර ඇති වැඩසටහන් අවම බවද නිගමනය කළ හැකිය.

- මෙම වැඩසටහන් සඳහා සහභාගී වූ කාන්තාවන් අතරින් බහුතරයක් මේ හරහා ස්වයං රකියාවක් පිළිබඳ දැනුවත්වී ඇති බවත් එම නිසා බොහෝ දෙනෙක් ස්වයං රකියා ආග්‍රිතව තම රකියාවන් සිදු කරගෙන යන බවත් තවහුරු විය.
- නමුත් වැඩසටහන් සඳහා සහභාගීවන කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රමාණවත් නොවන බව නිගමනය වූ අතර කාන්තාවන්ගේ පවතින නොදැනුවත් බව, පවුල් පසුබීම හා සමාජ ආකල්ප දේශපාලනයට පිවිසීමට ඇති බාධාවන් ලෙස නිළධාරීන් හඳුනා ගෙන ඇති බව අනාවරණය විය.

## යෝජනා

කාන්තාවන් සවිබලගැන්වීමෙහි ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතින්හි දායකත්වය පිළිබඳ සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී විවිධ වූ සාධක කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව ලැබුණි. එහි දී හඳුනා ගනු ලැබූ කරුණු සඳහා යෝජනා ඉදිරිපත් කිරීමක් ද මෙහිදී සිදු කරනු ලැබේ.

කාන්තාවන් ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද සවිබලගැන්වීම සිදු කළ යුතුය. එහිදී සමාජීය වශයෙන් සවිබලගැන්වීම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම කළ යුතුය. ඒ සඳහා ස්ත්‍රීන්ගේ දේශපාලන සහභාගීත්වය හා නියෝජනය වර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කිරීම මෙන්ම එම වැඩසටහන් තුළදී දේශපාලනය පිළිබඳ ස්ත්‍රීන් දැනුවත් කිරීම පිළිබඳ ප්‍රහුණු ලබා දීම සඳහා මාධ්‍ය වැඩසටහන් පැවත්වීමේ අවශ්‍යතාවයක් පවතී. මෙහි දී මාධ්‍ය මගින් විශාල කාර්යයක් සිදු කිරීමේ හැකියාව පවතිනු ඇත.

එසේම කාන්තාවන් සමාජය තුළදී මුහුණ දෙන ගැටුලු අවම කිරීමෙහිලා කාන්තාවන් හා සම්බන්ධව පවතින නිති, අයිතිවාසිකම් පිළිබඳ නිරන්තරයෙන් ඔවුන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ සඳහා විවිධ වැඩසටහන් දියත් කිරීමේ හැකියාව පවතී. එසේම කාන්තාව ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සඳහා කාන්තාවන්ට ස්වයං රකියාවන් පිළිබඳ අදහස ලබාදීම පමණක් නොව ඇයට උවිත වෙළඳපාලක් තෝරා ගැනීමට අදාළ උපදෙස් ලබාදීම ද මෙහිදී කළ යුතුය. කාන්තාවන්ට රකියාමය අවස්ථාවන් වෙත ලැබා වීම සඳහා වූ තොරතුරු ලබා ගැනීමට ඒ සඳහා දැනුම ඇති නිළධාරීන් හඳුන්වා දීම තුළ ඔවුන් ඒ පිළිබඳ

දැනුමෙන් පරිපූර්ණ වනු ඇත. කාන්තාවන්ගේ රකියාමය අවස්ථාවන්ට අවශ්‍ය උපකරණ ලබා දීමට හා ඒවා ලබා ගැනීමට රුපය දක්වන දායකත්වය වැඩි කිරීම තුළ කාන්තා ගුම දායකත්වය රටේ ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් වේ.

විශේෂයෙන් දියුණුවන සමාජයන් සමග කාන්තාවන්ට අවශ්‍ය නව තාක්ෂණික දැනුම හාවිතා කිරීම පිළිබඳ වැඩසටහන් සිදු කිරීම මගින් ඔවුන් තාක්ෂණික වශයෙන් සවිබලගැනීමේක් ද සිදු කළ හැකිය. පූහුණු අවශ්‍යතා පවතින කාන්තාවන් සඳහා නව තාක්ෂණික පූහුණුවේම ලබා දීම තුළ ඔවුන්ට නව රකියාමය අවස්ථාවන්ට මග විවරණය කිරීම, මෙම වැඩසටහන් පිළිබඳ තොදැනුවත් කාන්තාවන් දැනුවත් කිරීම මගින් සමාජයේ ආන්තීකරණය වී සිටින කාන්තාවන්ට සමාජ විරුද්‍යාද ලබා ගැනීමට අවස්ථාවක් වනු ඇත. එසේම වැඩසටහන් සක්‍රීයව පවත්වාගෙන යාමට අදාළ නිළධාරීන් විසින් වගකීම ගත යුතු අතර විධිමත් ක්‍රියා පටිපාටියකට අනුව අදාළ වැඩසටහන් පවත්වා ගෙන යාම වැදගත් වේ. කාන්තාවන් සවිබලගැනීමේ විවිධ කළාපයක් අතුරින් ඇගේ නියෝජිතත්වය පූජිල් කිරීම කෙරෙහි ධනාත්මක බලපෑම සිදු කරන්නේ ආර්ථික සවිබලගැනීමයි. ආර්ථික සම්පත් හා අවස්ථා කෙරෙහි වැඩි ප්‍රවේශයක් ලබා දීම මෙන්ම විධිමත් ගුම වෙළඳපොල තුළ ස්ත්‍රී පුරුෂ පක්ෂපාතිත්වය ඉවත් කිරීම වනා හි කාන්තාවන් ආර්ථික සවිබලගැනීමේ අත්පත් කර ගැනීම සඳහා මූලිකාංග වේ. ආර්ථික සවිබලගැනීම යනු මෙකි අවස්ථාවන් ආදායම ඉපයිම සඳහා හාවිතා කිරීම පමණක් තොට සමාජයේ අවධිමත් හා විධිමත් යාන්ත්‍රණයන් තුළ පවත්නා ස්ත්‍රී පුරුෂ අසමානතා අවම කිරීමට එකී මූල්‍ය ස්වාධීනත්වය හාවිතා කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවද සාකච්ඡා කිරීමකි. මෙම ව්‍යාපෘතින් මගින් හෝ එම ක්‍රියාවලිය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සිදු කළ යුතුව ඇත.

කාන්තාවන් සවිබලගැනීම කෙරෙහි අධ්‍යාපනය කේන්ද්‍රිය වේ. තොරා ගැනීමේ නිදහස සඳහා විවිධ අයුරින් දායක වීම නිසා අධ්‍යාපනය කාන්තාවන්ගේ ආර්ථික පමණක් තොට සමස්ත සවිබලගැනීම කෙරෙහි ද මග පෙන්වයි. එසේම සිය ජීවිත කෙරෙහි බලපාන තීරණ ගැනීමේ ද ස්වාධීනව ක්‍රියා කිරීමට කාන්තාවන්ට ඇති හැකියාවට බලපෑම කිරීම සඳහා ප්‍රාථමික මට්ටමින් ඉහළ අධ්‍යාපනයක් ලැබීම වැදගත් බව ද මෙම ව්‍යාපෘති හරහා දැනුවත් කිරීමට හැකියාව පවතී. ගැහැණු ලමුන් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් ප්‍රගතියක් දක්නට ලැබූණ ද සම්පත් සඳහා විශේෂයෙන් ඉඩම් සඳහා කාන්තාවන්ට ඇති ප්‍රවේශය තුළ සැලකිය යුතු අසමානතා තවදුරටත් දක්නට ලැබේ. ඉඩම් අයිතිය

කාන්තාවන් සවිබලගැනීමේ කෙරෙහි තීරණාත්මක සාධකයක් ලෙස හඳුනා ගැනේ. මෙම කරුණු සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීමක් මෙම ව්‍යාපෘතින් මගින් සිදු වන බවත් එය සක්‍රියව ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවයක් වී ඇති බවත් නිගමනය කළ නැතිවේ.

### ආග්‍රිත ගුන්ථ නාමාවලිය

දසනායක. එල්. (1992). ශ්‍රී ලංකා කාන්තා කාර්යාලය හා එහි කටයුතු. කාන්තා සවිය. බත්තරමුල්ල: ශ්‍රී ලංකා කාන්තා කාර්යාලය.

විතානගම, ආර්. (2017). කාන්තාවන් ආර්ථිකව සවිබල ගැනීම්. කොළඹ: ජනවාරික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර කේත්දුය.

විතාරන. එල්. ඩී. (2015). සංවර්ධනය:සංකල්පය ගොඩනැගීම සහ ත්‍රියාකාරීතවය 71(1),36- repository.kln.ac.lk/handle/123456789/12050(Accessed 05 April 2023).

විසුම්පෙරුම. ඩී. (2015). ලෝකයේ අනාගත සංවර්ධනයේ තිරසාර සංවර්ධන අභිමාර්ග. <http://www.vidusara.com> ((Accessed 08 April 2023).)

සමරවීර, ඩිඩ්. (1999). ශ්‍රී ලාංකික කාන්තාවනගේ ආර්ථික මෙහෙවර හා වෙළඳ කළාප යුවතියේ. කාන්තා සවිය. කොළඹ 05:වනිතා කටයුතු අමාත්‍යාලය.

Amzat, I. H. (2017). Women's empowerment and its effect on community development in

Oman; Predictive model and indicators for best practices. Community work and Family, 22 (3), 338-356

Basaleem, H. (2016). Community development through Women Empowerment and utilization of Literacy and Vocational skills services of an Educational Project Khammer, amran Yeman. Journal of Research in International Education, 2 (1), 127-134

Bashir, S (2017). Women Empowerment through community Development programs in Baluchistan. Baluchistan Review, 37(2)78[https://www.researchgate.net/publication/327884513\\_Women\\_empowerment\\_through\\_community\\_Development\\_programs\\_in\\_Balochistan](https://www.researchgate.net/publication/327884513_Women_empowerment_through_community_Development_programs_in_Balochistan)

Johnson. E.J. (2011). Community Participation in India -A major innovative tool of successin Community Level Programmes.  
<https://www.researchgate.net/publication/233741563>

Community\_Participation\_in\_India\_major\_innovative\_tool\_of\_success\_in\_Community\_Level\_Programmes

Pannilage. U. (2013). Participation of Villagers in Governing Rural Development. International Symposium on Community Gouverance Practice.  
[https://www.researchgate.net/publication/283726636\\_Participation\\_of\\_Villagers\\_in\\_Governing\\_Rural\\_Development](https://www.researchgate.net/publication/283726636_Participation_of_Villagers_in_Governing_Rural_Development)

Noreen, S. (2011). Role of Microfinance in empowerment of Female Population. International Conference on economics and Finance Research, Singapore. Abstract. <http://www.ipedr.com/vol4/16-F10057>